

කොවිඩ්-19 පරීක්ෂාව සඳහා කරනු ලබන ඉල්ලීම

1. මෑතකදී, හොංකොං හි සහතික කළ කොවිඩ්-19 රෝගී සංඛ්‍යාව කෙටි කාලයක් තුළ දී වර්ධනය වී ඇත.
2. රෝගය සංප්‍රේෂණය වීමේ ක්‍රියා දාමය හැකි ඉක්මනින් මැඩලීම සඳහා ආණ්ඩුව මගින් අනිවාර්ය පරීක්ෂණ දැන්වීම් නිකුත් කර ඇත. අදාළ ගොඩනැගිල්ලක් තුළ විශේෂිත කාලයක් තුළ පදිංචි වී සිටින පුද්ගලයින් නියමිත කාලය තුළ අනිවාර්ය පරීක්ෂාවකට යටත් විය යුතුය. ඊට අදාළ ලැයිස්තුව මෙම ආසාදන අවදානම දිස්ත්‍රික්කය තුළ පහළ මට්ටමක් කරා ළඟා වෙන තෙක් නොනවත්වා යවත්කාලීන කරනු ලැබේ.
3. අනිවාර්ය පරීක්ෂණයට යටත් වීම සඳහා දැන්වීම් ලැබූ පුද්ගලයින්ට ජංගම නිදර්ශක එකතු කිරීමේ ස්ථාන වලදී හෝ ප්‍රජා පරීක්ෂා මධ්‍යස්ථාන වලදී නොමිලයේ පරීක්ෂාව සිදුකර ගත හැකිය. හොංකොං, කොව්ලූන්, සහ අලුත් ප්‍රදේශ වල ප්‍රජා පරීක්ෂා මධ්‍යස්ථාන පිහිටුවා ඇත. උදාහරණයක් වශයෙන් යාඋ මා තේයි වල මධ්‍යස්ථානය වන්නේ හෙන්රි ජී ලියොන් යාඋමතෙයි ප්‍රජා මධ්‍යස්ථානයයි.
4. අනිවාර්ය පරීක්ෂාව සඳහා නියමිත පුද්ගලයින් සුදුසු පරිදි රෝග වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගත යුතුය. මුහුණු ආවරණ පැළඳීම සහ අත් පිරිසිදු කර ගැනීම, නිවෙස් තුළ රැඳී සිටීම, සහ පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී සහතික වන තෙක් පිටතට යෑමෙන් වැළකී සිටීමට හැකි පමණ ප්‍රායෝගිකව කටයුතු කිරීම එම ක්‍රියාමාර්ග වලට අයත්ය.
5. පරීක්ෂණ දැන්වීමට අනුකූලව කටයුතු කිරීමට අසමත් වන ඕනෑම අයකු වරදක් සිදුකරනු ලබන අතර \$5,000 ක දඩ මුදලක් ගෙවීමටද සිදුවිය හැකිය.
6. තමුන් අනිවාර්ය පරීක්ෂණයට යටත් නොවූවන් පෞද්ගලිකව තම සෞඛ්‍ය තත්වය ගැන හෝ ආසාදන අවදානමක් ගැන සැකයක් ඇතිව තිබේ නම් (වසංගතය පැතිර ඇති පෙදෙස් වල සංචාරය කර තිබීම වැනි) ඔවුන්ට වහාම පරීක්ෂණයක් සිදු කරගන්නා ලෙස ආණ්ඩුව බල කර සිටී.
7. නවතම පරීක්ෂණ විධිවිධාන සඳහා, කරුණාකර රජයේ නිවේදන සමඟ රැඳී සිටින්න.
8. ආණ්ඩුව මගින් නවතම දැනුම්දීම් සහ කොවිඩ්-19 ආසාදනය සහ සෞඛ්‍ය උපදෙස් මගින් මහජනතාවට සේවය සැලසීමේ කටයුතු යවත්කාලීන කිරීම් සඳහා (www.coronavirus.gov.hk) නමින් කොවිඩ්-19 තේමාත්මක වෙබ් අඩවියක් දියත් කර ඇත.
9. ජනවාර්ගික සුළුතරයන්ට නවතම යාවත්කාලීනයන් ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහා, වෙබ් අඩවියේ ප්‍රධාන අන්තර්ගතය විවිධ භාෂා නවයකට පරිවර්තනය කර ඇත.
10. කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට අපි අත්වැල් බැඳ ගනිමු.